

අධ්‍යාපනය සඳහා නාගරික පුදේශවලට සංක්‍රමණය වූ විශ්වවිද්‍යාල සිසුන් මූහුණ දෙන සෞඛ්‍ය ගැටුපු (කොළඹ විශ්වවිද්‍යාලයේ තෝරාගත් පිය හතරක ඕමුණු/ඕමුවන් ඇසුරින්)

එච්.ඩී.ඩී.ඩී. පෙරේරා - ප්‍රජාවිද්‍යා අධ්‍යයනාංශය

නාගරිකරණය යන්නෙන් අදහස් වන්නේ නාගරික යැයි සම්මත පුදේශවල ජනගහනයේ සමානුපාතය ඉහළ යාමයි. නාගරිකරණය කෙරෙහි අභ්‍යන්තර සංක්‍රමණය මුළුක වශයෙන් බලපාන සාධකය වේ. ශ්‍රී ලංකාවේ ඉහළම නාගරික ප්‍රතිගතයක් වාර්තා කෙරෙන කොළඹ දිස්ත්‍රික්කයට අධ්‍යාපනය සඳහා සංක්‍රමණය වන ප්‍රතිගතය ඉහළ අයයක් ගනී. මෙම අධ්‍යයනයේ අරමුණ වන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා නාගරික පුදේශවලට සංක්‍රමණය වන සිසුන් මූහුණ දෙන සෞඛ්‍ය ගැටුපු විමර්ශනය කිරීමයි. මෙහිදී කොළඹ විශ්වවිද්‍යාලයේ තෝරාගත් පිය හතරක සිසුන් 120ක නියුතියක් අරමුණු සහගත නියුති ක්‍රමය යටතේ තෝරා ගන්නා ලදී. එමෙන්ම දත්ත එකතු කිරීම සඳහා සම්ක්ෂකයා විසින් පුරවන ලද ප්‍රශ්නාවලි ක්‍රමය මුළුක වශයෙන් යොදා ගන්නා ලදී. ප්‍රතිඵල විශ්ලේෂණයේදී අනාවරණය වූයේ අදාළ නියුතියට අයන් සිසුන්ගෙන් 84.4% කායික රෝග හා අභාධින තත්ත්වයන්ගෙන් ද, 15.5% මානසික අපහසුතාවලින්ද පිඩාවිදින බවයි. මෙහිදී කායික රෝග අතර 52.1%ක් බෙවාන රෝගී තත්ත්වයන්ගෙන් ද 32.3%ක් බෝ නොවන රෝගී තත්ත්වයන්ගෙන් ද පිඩාවිදින බවට අනාවරණය විය. මේ අනුව මෙම සෞඛ්‍ය ගැටුපුවලට බලපාන ලද හේතු විමර්ශනය කිරීමේදී අනාවරණය වූයේ 28.8% සුදුසු පෝෂණයක් නොමැතිකම නිසාත්, 27.1% පරිසර දුෂණය නිසාත්, 12.7% ආහාර රටාවේ ඇති වූ වෙනස්කම නිසාත්, 24.6% ජීවන රටාවේ ස්වභාවය වෙනස් වීම නිසාත්, 5.1% දේශගුණ තත්ත්වයන් නිසාත් සහ වෙනත් සාධක නිසා 1.7%ක් පිඩාවිදින බවත්ය. එමෙන්ම අධ්‍යාපනයේ දී අනාවරණය වූ තවත් මුළුක සාධකයක් වූයේ පුරුව විවාහ ලිංගික සම්බන්ධතා 1.4%ක් වූ සිංහන්ගේ ලිංගාක්‍රිත රෝග කෙරෙහි බලපෑම ඇති කර තිබු බවයි. එමෙන්ම සිසුන් ප්‍රතිකාර ලබා ගැනීමේදී 74% රඟයේ රෝහල් මගින්ද 14% පොදුගලික රෝහල් මගින් ප්‍රතිකාර ලබා ගැනීම අනාවරණය විය. අස්ථිප තත්ත්වය දී ප්‍රතිකාර ලබා ගැනීමේ දී විවිධ ගැටුපු ඇතිව තිබෙන අතර උපස්ථිරකෘති නොමැති වීම සහ ඉහළ මිලක් වියදුම් කිරීමට සිදුවීම යන කරුණු ප්‍රධාන වේ. මෙහිදී ප්‍රතිකාර කරා යොමු නොවූ 16.7%ක සිසුන්ගෙන් වැඩිම පිරිසක් වේදනා නාභක හාවිත කිරීමෙන් අස්ථිප තත්ත්වය මැඩ පවත්වා ගැනීමට පුරුදු වී සිරියන. ඒ අනුව ප්‍රතිඵල විශ්ලේෂණයේදී අනාවරණය වූයේ විශ්වවිද්‍යාල සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ පෝෂණය නගා සිටුවීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් ස්ථාපනය කළ යුතු බවයි. එහිදී සිංහ උපදේශකයි, සිංහයන්ගේ පොදුගලික සෞඛ්‍යාරක්ෂාව තහවුරු වීමේ කඩිනම් වැඩ පිළිවෙළක අවශ්‍යතාව හඳුනා ගන්නා ලදී.

**ප්‍රමුඛ පද:** නාගරික සංක්‍රමණය, විශ්වවිද්‍යාල සිසුන්, සෞඛ්‍ය ගැටුපු